

කොප්පයක් නිකුත් කරන ලදී.
இலாபமாகக் கொடுக்கப்படும்.
Issued Free of Charge



විවාහ ලේකම් පොත

විවාහ සම්බන්ධ පුස්තකය REGISTER OF MARRIAGES
විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 වැනි පරිච්ඡේදය)
விவாகம் பதிவுச் சட்டம் (அ.தி. 112)
Marriage Registration Ordinance (Cap. 112)

අංකය } 664
ලිය. }
No. } *
1922

දිස්ත්‍රික්කය ගවස්ථානය District: කොළඹ

කොට්ඨාසය පළාත් Division: කොළඹ - නැගෙනහිර

	පුද්ගලයන්ගේ පක්ෂය Male Party	ස්ත්‍රී පක්ෂයට පැමිණීමේදී Female Party
1. දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ නම සාමාජිකයන්ගේ නම සහ ලිපිනය පුද්ගලයන්ගේ නම Names (in full of Parties)	<u>නමුල් බෝසත් මොහොමඩ්</u>	<u>නමුල් බෝසත් මොහොමඩ්</u>
2. වයස (අවුරුදු ගණන) වයස (වසර) (Age in years)	<u>වයස 28</u>	<u>වයස 19</u>
3. සාමාජිකයා ජීවිත තත්වය Civil Condition	<u>විවාහිතයා</u>	<u>විවාහිතයා</u>
4. ස්ථානය හෝ වෛෂයික වර්ගය වෛෂයික වර්ගය හෝ වර්ගය Rank or Profession and Race	<u>විවිධ වෛෂයික වර්ගය විවිධ වෛෂයික වර්ගය</u>	<u>විවිධ වෛෂයික වර්ගය විවිධ වෛෂයික වර්ගය</u>
5. ස්ථාන සාමාජිකයාගේ ස්ථාන Residence	<u>නො. 189/1D, මොහොමඩ් මාවත, කොළඹ 07</u>	<u>නො. 189/59, මොහොමඩ් මාවත, කොළඹ 07</u>
6. පියාගේ සම්පූර්ණ නම පියාගේ සම්පූර්ණ නම Father's Name (in full)	<u>නමුල් බෝසත්</u>	<u>නමුල් බෝසත්</u>
7. පියාගේ ස්ථාන හෝ වෛෂයික වර්ගය පියාගේ ස්ථාන හෝ වෛෂයික වර්ගය Rank or Profession of Father	<u>විවිධ වෛෂයික වර්ගය</u>	<u>විවිධ වෛෂයික වර්ගය</u>
8. විවාහ සම්බන්ධ කරුණක් විවාහ සම්බන්ධ කරුණක් Name and Division of Registrar who issued Certificate	<u>නමුල් බෝසත්</u>	<u>නමුල් බෝසත්</u>
9. විවාහ සම්බන්ධ කරුණක් විවාහ සම්බන්ධ කරුණක් Place of Solemnization of Marriage	<u>නො. 229/1, ඩී. ආර්. ආර්. මාවත, කොළඹ 05</u>	<u>නො. 229/1, ඩී. ආර්. ආර්. මාවත, කොළඹ 05</u>

විවාහ සම්බන්ධ කරුණක් විවාහ සම්බන්ධ කරුණක් විවාහ සම්බන්ධ කරුණක් විවාහ සම්බන්ධ කරුණක් විවාහ සම්බන්ධ කරුණක්
Solemnized by me (or in my presence) this day of 20 day of 20

V. Weragala
Registrar (or) Minister (as the case may be)

මෙම විවාහ සම්බන්ධ කරුණක් විවාහ සම්බන්ධ කරුණක් විවාහ සම්බන්ධ කරුණක් විවාහ සම්බන්ධ කරුණක් විවාහ සම්බන්ධ කරුණක්
This Marriage was solemnized between us in the presence of

B.S. Gunapana

1. සාක්ෂිකරුවන්ගේ අත්සන
සාක්ෂිකරුවන්ගේ අත්සන
Signature of Witness

2. සාක්ෂිකරුවන්ගේ අත්සන
සාක්ෂිකරුවන්ගේ අත්සන
Signature of Witness

සාක්ෂිකරුවන්ගේ අත්සන සහ ලිපිනය
සාක්ෂිකරුවන්ගේ අත්සන සහ ලිපිනය
Name in full, Rank or Profession and Residence of Witness

සාක්ෂිකරුවන්ගේ අත්සන සහ ලිපිනය
සාක්ෂිකරුවන්ගේ අත්සන සහ ලිපිනය
Name in full, Rank or Profession and Residence of Witness

මම මෙය සම්බන්ධ කරමි
Signed before me.

V. Weragala
Registrar (or) Minister

* මෙහි මාගේ අත්සන සහ ලිපිනය මෙහි සඳහන් කර ඇත
දුරකථන මගින් මෙහි සඳහන් කර ඇත
දුරකථන මගින් මෙහි සඳහන් කර ඇත
දුරකථන මගින් මෙහි සඳහන් කර ඇත

* මෙහි මාගේ අත්සන සහ ලිපිනය මෙහි සඳහන් කර ඇත
දුරකථන මගින් මෙහි සඳහන් කර ඇත
දුරකථන මගින් මෙහි සඳහන් කර ඇත
දුරකථන මගින් මෙහි සඳහන් කර ඇත

දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ දුරකථන මගින් මෙහි සඳහන් කර ඇත
දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ දුරකථන මගින් මෙහි සඳහන් කර ඇත
දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ දුරකථන මගින් මෙහි සඳහන් කර ඇත
දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ දුරකථන මගින් මෙහි සඳහන් කර ඇත

Date of entry in District Registrar's Register

District Registrar.

* To be filled-up only when entering a Marriage Solemnized by a Minister.